

**නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෘහ
ඒකකයන්ගේ සහභාගිත්වය: (ගම්පහ මහ නගර සහාව
අසුරෙන්)**

වි. එච්. එම්. පිරිස්¹

අනිමත්තරය 11: නගර සහ මිනිස් ජනාධාරී ආරක්ෂිත, මෙරාත්තු දෙන පරිදි තිරසාරව තිරමාණය කිරීම.

1. හැඳුන්වීම

සන අපද්‍රව්‍ය කළමනාකරණය යන්න බොහෝ රටවල් මූහුණ දෙන විශාල අභියෝගයකි (Hikkaduwa, 2015). එහිදී ශ්‍රී ලංකාවේද මෙම නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය යන ගැටුවුව මහජන සෞඛ්‍යයට මෙන්ම පාරිසරිකවද ගැටුවුක් බවටද පත්වී ඇති අතර එය ජාතික ගැටුවුක් බවටද පත් වේ ඇත (Pinnawala, 2016). නාගරික ගෘහ ඒකකයන් සැම විටම උපකළේපනය කරනු ලබන්නේ නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම පළාත් පාලන ආයතනවල වගකීමක් බවත් ඔවුන්ට කිසිදු ආකාරයේ යුතුකමක් හෝ වගකීමක් නොපවතින බවත්ය. නමුත් මිනිස් ක්‍රියාකාරකම හේතුවෙන් ජනනය වන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම පුරවැසියන් සියල්ලන්ගේම වගකීමක් වන අතර ශ්‍රී ලංකාව තුළ තිරසාර සන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා ගෘහ ඒකකයන්ගේ සහභාගිත්වය තිරණාත්මක සාධකයක් බවට පත්වී ඇත (Pinnawala, 2016).

සන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව සිදු කර ඇති පර්යේෂණ තිබුණු සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෘහ ඒකකයන්ගේ දායකත්වය කෙසේද යන්න සිදු කර ඇති පර්යේෂණ ඉතාමත් අල්ප වශයෙන් පවතී (Shukor, 2011). එම තිසා නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෘහස්ථ වශයෙන් සිදු කළ යුතු යුතුකම් මොනවාද යන්න පිළිබඳව දැනුවත් කිරීම සිදු කළ යුතු අතර ඒ සඳහා සැලකිය යුතු අවධානයක් පර්යේෂකයන් වශයෙන් යොමු කළ යුතු වේ.

ශ්‍රී ලංකාවේ නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව එනම් නාගරික මෙන්ම ප්‍රාදේශීය සන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කර ඇත (Pinnawala, 2016). නමුත් සන අපද්‍රව්‍ය විශාල ලෙස වර්ධනය වනු ලබන්නේ ප්‍රාදේශීය ප්‍රදේශවලට සාපේශ්‍රව නාගරික ප්‍රදේශවලය (Khatib, 2011). මක්තිසායන් නාගරික ප්‍රදේශවල ජන සනත්වය ඉතා ඉහළ වීමත් සිමිත ඉඩක් ප්‍රමාණයක් තිබුමත් තිසාය. එමතිසා නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෘහ ඒකකයන්ගේ සහභාගිත්වයට අදාළ වන ඇතැම් කොටස් මගහැර යා හැකිය.

¹ සමාජ ප්‍රංශානය අධ්‍යක්ෂ අධ්‍යක්ෂක සංඛ්‍යා විශ්වවිද්‍යාලය

heshanimadushika957@gmail.com

ගම්පහ මහ නගර සභාවේ ගැහ ඒකකයන්ගේන් උත්පාදනය වන නාගරික සන අපද්‍රව්‍ය 3R මූලධර්මය සම්බන්ධව එනම් සන අපද්‍රව්‍ය අඩු කිරීම, නැවත හාටිතය හා ප්‍රතිච්ඡිකරණය කිරීම සහ කොමිෂේප්ස්ටිකරණය පිළිබඳව පුළුල් දැනුමක් ලබා ගත හැකිය.

මෙම අධ්‍යයනය මගින් අධ්‍යයනය කරනුයේ නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය සිදු කරනුයේ කෙසේද යන්න පිළිබඳව ය. එමනිසා අනෙකුත් සන අපද්‍රව්‍ය කළමනාකරණය එනම් ප්‍රාදේශීය හා වතු සන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම පිළිබඳව මෙම අධ්‍යයනය මගින් සිදු නොකෙරේ. එමත්ම ගම්පහ මහ නගර සභාව තුළ සිදු කරනු ලබන සන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් පිළිබඳව සහ ගැහ ඒකකයන්ගේ දායකත්වය සඳහා ගම්පහ මහ නගර සභාවේ දායකත්වය පිළිබඳව පමණක් මෙම අධ්‍යයනය සිදු කර ඇත.

ඒ අනුව නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගැහ ඒකකයන්ගේ සහභාගිත්වය කවර ආකාරයේ බලපෑමක් ඇති කරයිද යන්න හඳුනාගැනීම මෙම අධ්‍යයනයේ අරමුණ වේ.

2. පර්යේෂණ ක්‍රමවේදය

මෙම අධ්‍යයනයේ ඉලක්කගත සංගහනයට ගම්පහ මහ නගර සභාවට අයත් සමස්ත ගැහ ඒකකයන් සංඛ්‍යාව අයත් වේ. එමත්ම මෙම අධ්‍යයනය සඳහා සරල සසම්භාවී නියුතුම් ක්‍රමය හාටිතා කොට ඇත (Pinnawala, 2016). එහිදී Yamane ක්‍රමය මගින් නියුතිය තෝරා ගැනීම සිදු කර ඇත. ඒ සඳහා ආන්තික දේශීය හෙවත් අපේක්ෂිත මට්ටමේ නිරවද්‍යතාවය $0.10 (e = 0.10)$ ලෙස යොදා ගෙන නියුති සංගහනය තෝරා ගන්නා ලදී. එනම් මෙම අධ්‍යයනයට හානිය වනු ලබන සංගහනය ගිම්පහ මහ නගර සභාවට අයත් ගැහ ඒකකයන් වශයෙන් සමඟාතීය සංගහනයක් වන බැවින් සමඟාතීය සංගහනයක විවෘතාව අවම වේ යන උපකළුපනය මත පදනම්ව අලේක්ෂිත නිරවද්‍යතා මට්ටම 0.10 ලෙස යොදාගෙන ඇත (Emmanuel, 2016). එහිදී ගැහ ඒකකයන් $16,658$ න් ගැහ ඒකකයන් 100 ක් තෝරා ගැනීම සඳහා සරල සසම්භාවී නියුතුම් ක්‍රමය මගින් ඒකකයන් තෝරාගෙන ඇත. එමගින් ලබාගත් දත්ත මගින් අධ්‍යයනයේ අරමුණ සඳහා පරිපාටිගත ලසු ප්‍රතිපායනය (Ordinal Logistic Regression) සිදු කර ඇත. එහිදී ස්වායත්ත විවෘතයන් ලෙස සන අපද්‍රව්‍ය අවම කිරීම, සන අපද්‍රව්‍ය නැවත හාටිතා කිරීම, සන අපද්‍රව්‍ය ප්‍රතිච්ඡිකරණය කිරීම සහ සන අපද්‍රව්‍ය කොමිෂේප්ස්ටිකරණය කිරීම පෙන්වා දිය හැකි අතර පරායත්ත විවෘතය ලෙස ගැහ ඒකකයන්ගේ සහභාගිත්වය පෙන්වා දිය හැකිය.

3. ප්‍රතිච්ඡිකරණය සහ සාකච්ඡාව

මෙම අධ්‍යයනයේ අරමුණ වන නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගැහ ඒකකයන්ගේ සහභාගිත්වය කවර ආකාරයෙන් බලපෑමක් සිදු කරයිද යන්න හඳුනා ගැනීම සඳහා පරිපාටිගත ලසු ප්‍රතිපායන විශ්ලේෂණය

(Ordinal Logistic Regression) භාවිතා කර ඇති. සමාන්තර රේඛා පරීක්ෂණය (Test of Parallel Lines) අනුව වෙසසියා අගය (P අගය) 0.838 වන අතර එය 0.05ට වඩා වැඩි නිසා මෙම අධ්‍යාපනයෙහි බැවුම වෙනස් නොවන අතර පටිපාටිත ලසු ප්‍රතිපායන මේ සඳහා ආකෘතිය භාවිතා කළ හැකි බව තහවුරු වේ.

වගු අංක 1ට අනුව 0.304 ලෙස වාර්තා කරන Cox and Snellගේ මිනුම් වන අතර 0.402 Nagelkerkeහි ගැලපුම් අගයයි. මෙම අගයන් දනාත්මක අගයන් වන බැවින් ප්‍රතිථිල විව්‍යාය සහ එක් එක් ප්‍රරෝක්පන විව්‍යාය සිදු වීමේ සම්භාවිතාව වැඩිවන බව නිගමනය කළ හැක. එනම් නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෘහ ඒකකයන්ගේ සහභාගිත්වය සිදු වීමේ සම්භාවිතාව වැඩිවන බවයි. මෙම Cox and Snellගේ මිනුම් සහ Nagelkerkeහි ගැලපුම් අගයන් සාධාරණ ලෙස සමාන අගයන් වන අතර සාපේක්ෂව යහපත් ප්‍රමාණයේ බලපැමි නියෝජනය කරන බව පහත වගු අංක 2න් සනාථ වේ.

වගු අංක 1: Pseudo R - Square වගුව

Cox and Snell	.304
Nagelkerke	.402
McFadden	.257

මූලාශ්‍රය: නියැදි සම්ක්ෂණය, 2022

එමෙන්ම සහන අගය (Tolerance Value) ඉහළ අගයක් ගැනීම ($TOL = 0.6 > 0.1$) සහ විව්‍යාය උර්ගමන සාධකය (Variance Inflation Factor) පහළ අගයක් ගැනීම ($VIF = 1.67 < 10$) නිසා මෙම ආකෘතියෙහි බහුජ්ජිතරේඛියතාවයක් තොමැත යන උපකළුපනය තාප්ත වේ.

Goodness-of-Fit පරීක්ෂාවෙහි වෙසසියා අගය 0.998ක් වේ. එය 0.05ට වඩා වැඩි අගයකි. එම නිසා නිරීක්ෂණය කරන ලද දත්ත සකස් කළ ආකෘතිය සමග ගොදු තත්ත්වයේ පවතී යන්න නිගමනය කළ හැකිය.

Model Fitting Information පරීක්ෂාව අනුව මෙහි කයි වර්ග අගය 36.195ක් වන අතර වෙසසියා අගය 0.000ක් වේ. එය 0.05ට වඩා අවම වේ. එමගින් නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෘහ ඒකකයන්ගේ සහභාගිත්වයේ බලපැමික් ඇති බව නිගමනය කළ හැකිය. සියලුම උපකළුපන තාප්ත වීමෙන් තහවුරු වනුයේ මෙම අධ්‍යාපනය සඳහා පටිපාටිත ලසු ප්‍රතිපායන (Ordinal Logistic Regression) ආකෘතිය භාවිතා කළ හැකි බවයි.

වගු අංක 2හි දැක්වෙන පරිදි සන අපද්‍රව්‍ය අවම කිරීම නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෘහ ඒකකයන්ගේ සහභාගිත්වය පැවතීමේ ලසු භවුමාවට දනාත්මක බලපැමික් ඇති කරන බව නිගමනය කළ හැකිය. එහිදී ආකෘතියේ සියලුම ඒකකයන් නියතව පවතින විට සන අපද්‍රව්‍ය අවම කිරීම

ඒක් ඒකකයකින් ඉහළ යනවිට නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෘහ ඒකකයන් සහභාගිත්වය පැවතීමේ ලසු හැඳුමාව 1.24කින් ඉහළ යන අතර හැඳුමා අනුපාතය (EXP 1.24) 3.4556කි. එමෙන්ම මෙහි වෙසෙසියාව 0.05ට වඩා අඩුවන බැවින් ($P \text{ value} = 0.046 < 0.05$) සන අපද්‍රව්‍ය අවම කිරීම කෙරෙහි ගෘහ ඒකකයන්ගේ සහභාගිත්වය බලපෑමක් ඇති කරයි යන්න පිළිගත හැකිය.

වගු අංක 2ව අනුව සන අපද්‍රව්‍ය නැවත හාවිතා කිරීම නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෘහ ඒකකයන්ගේ සහභාගිත්වය පැවතීමේ ලසු හැඳුමාවට සාරාත්මක බලපෑමක් ඇති කරයි. ආකෘතියේ සියලුම ඒකකයන් නියතව පවතින විට සන අපද්‍රව්‍ය නැවත හාවිතා කිරීම ඒක් ඒකකයකින් ඉහළ යනවිට නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෘහ ඒකකයන්ගේ සහභාගිත්වය පැවතීමේ ලසු හැඳුමාව 1.85කින් පහළ බසින අතර 6.3598ක හැඳුමා අනුපාතයකින් නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රාථාවගේ සහභාගිත්වය පහළ බසියි.

වගු අංක 2: Parameter Estimates වගුව

		Esti.	Std. Error	Wald	df	Sig.
Threshold	එකග නොවේ	-2.337	.1.089	4.607	1	.032
	මධ්‍යස්ථාපියි	4.025	.865	21.626	1	.000
Location	සන අපද්‍රව්‍ය අවම කිරීම (Reduce)	1.240	.621	3.983	1	.046
	සන අපද්‍රව්‍ය නැවත හාවිතා කිරීම (Reuse)	-1.853	.661	7.866	1	.005
	සන අපද්‍රව්‍ය ප්‍රතිව්‍යුතුකරණය (Recycling)	1.781	.705	6.381	1	.012
	කොම්පෝස්ට්ටිකරණය (Compost)	1.016	.276	13.528	1	.000

මූලාශ්‍රය: නියැදි සමීක්ෂණය, 2022

සන අපද්‍රව්‍ය ප්‍රතිව්‍යුතුකරණය කිරීමද නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෘහ ඒකකයන්ගේ සහභාගිත්වය පැවතීම සඳහා දෙනාත්මක බලපෑමක් ඇති කරනු ලබන බව වගු අංක 2 මගින් සනාථ වේ. එහිදී ආකෘතියේ සියලුම ඒකකයන් නියතව පවතින විට සන අපද්‍රව්‍ය ප්‍රතිව්‍යුතුකරණය කිරීම ඒක් ඒකකයකින් ඉහළ යනවිට නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රාථා සහභාගිත්වය පැවතීමේ ලසු හැඳුමාව 1.78කින් ඉහළ යන අතර හැඳුමා අනුපාතය 5.9298කින් ඉහළ යයි.

එමෙන්ම වගු අංක 2හි දැක්වෙන පරිදි නාගරික සන අපද්‍රව්‍ය

කළමනාකරණය සඳහා ගැහ ඒකකයන්ගේ සහභාගිත්වය පිළිබඳ සැලකීමේදී කොමිෂ්ප්වකරණය දනාත්මක බලපෑමක් ඒ සඳහා ඇති කරන බව සනාථ වේ. එහිදී ආකාතියේ සියලුම ඒකකයන් නියතව පවතින විට සන අපද්‍රව්‍ය කොමිෂ්ප්වකරණය කිරීම එක් ඒකකයකින් ඉහළ යනවිට නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජා සහභාගිත්වය පැවතිමේ ලසු හැඳුමාව 1.02කින් ඉහළ යයි. එහි හැඳුමා අනුපාතය 2.7731කි.

එම අනුව පැහැදිලි වනුයේ නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගැහ ඒකකයන්ගේ සහභාගිත්වය බලපෑමක් ඇති කරන බවත් එම බලපෑම දනාත්මක වන බවත් අධ්‍යයනයේ අරමුණ මෙමගින් පැහැදිලි වන බවත්ය.

4. නිගමන සහ යෝජනා

දී ලංකාවේ නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගැහ ඒකකයන්ගේ සහභාගිත්වය බලපාන ආකාරය පිළිබඳව විමසීමේදී නාගරික කළමනාකරණය සඳහා ගැහ ඒකකයන්ගේ සහභාගිත්වය මධ්‍යස්ථා වශයෙන් සිදු වන අතර ගැහ ඒකකයන්ගේ සහභාගිත්වය නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දනාත්මකව බලපෑම ඇති කරයි. එමෙන්ම සන අපද්‍රව්‍ය කළමනාකරණය සිදු කරනුයේ කෙසේද යන්න සහ සන අපද්‍රව්‍ය ජනනය වන්නේ කෙසේද යන්න පිළිබඳව ගැහ ඒකකයන් දැනුවත් කිරීම සහ පුහුණු කිරීම අඛණ්ඩව සිදු කළ යුතුය. ඉන්පසුව නාගරික ගැහ ඒකකයන් සන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දක්වන දායකත්වය කෙසේද යන්න නිරික්ෂණය කිරීම සඳහා නාගරික ගැහ ඒකකයන් අධික්ෂණයද සිදුකළ යුතුය. සැම විටම දී ලංකාවේ පළාත් පාලන ආයතන මගින් ගැහ ඒකකයන් සන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීම සහ එමගින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම අඛණ්ඩව සිදු කළ යුතුය.

ආක්‍රිත ග්‍රන්ථ

Emmanuel, A. (2016, December 3). *UniProject Materials* . Retrieved from UniProject Materials : <https://uniprojectmaterials.com>

Hikkaduwa, H., Gunawardana, K., Halwatura, R., & Hee, Y. H. (2015). Sustainaablle Approaches to the Municipal Solid Waste Management in Sri Lanka. *6th International Conference on Structural Engineering and Construction Management*, 12.

Kalwani, J. D. (2009, November). *repository*. Retrieved on 16th January, 2022 from repository web site: http://repository.out.ac.tz /315/1/Kalwani _Jumanne.pdf

Khatib, M. A. (2011). *Books On Demand* . Retrieved on 20th Deceber, 2021 from Books On Demand: <https://books.google.lk/books>

- Pinnawala, M. (2016). Community Participation In solid waste Management: the Case of Kurunagala municipal council in the north western province of Sri Lanka. *Malaysian Journal of Science*, 10.
- Shukor, F. S., Mohommed, A. H., Sani, S. I., & Awang, M. (2011). A Review success factors for community participation in solid waste management. *International conference on management proceeding*, 14.

ගම්පහ මහ නගර සභාව. (2021). ගම්පහ මහ නගර සභාව අයවැය ලේඛනය. ගම්පහ: ගම්පහ මහ නගර සභාව.